

රණවිරු සේවා අධිකාරිය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, රණවිරු සේවා අධිකාරිය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට රණවිරු සේවා අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය

2003 ජුනි 02 දිනැති හා පීඊඩී/12 අංක දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.1 වගන්තිය අනුව මුදල් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2011 මැයි 04 වන දිනදීය.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සහන ණය ව්‍යාපෘතියට අදාළ රු.116,160 ක් වූ කාර්යාල උපකරණ හා රු.205,230 ක් වූ යන්ත්‍ර හා උපකරණ 2010 වර්ෂය සඳහා ක්ෂය කර නොතිබුණු අතර ඒ අනුව රු.48,209 කින් වර්ෂයේ ක්ෂය හා ක්ෂය වෙන් කිරීම අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) අධිකාරිය වෙත අබාධිත රණවිරුවන්හට බෙදාදීම සඳහා පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩවල වටිනාකම වෙළඳපල අගයයන් අනුව තීරණය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

(අ) අධිකාරියේ ස්ථාවර තැන්පතු වලට අදාළ සමාලෝචිත වර්ෂය සඳහා වූ පොලී ආදායම සහ ලැබිය යුතු පොලී ආදායම පිළිවෙලින් රු.260,556 ක් සහ රු.30,822 ක් අඩුවෙන්ද රඳවා ගැනීමේ බඳු රු.22,899 ක් වැඩියෙන්ද ගිණුම් වල දක්වා තිබුණි.

(ආ) අධිකාරියේ ව්‍යාපෘති 4 කට අදාළව මූල්‍ය ප්‍රකාශන වල පෙන්වනු ලබන මුදල් ශේෂයන්හි එකතුව රු.12,610,069 ක් වූ අතර එය එකී ව්‍යාපෘතීන්හි මුදල් පොත් අනුව රු.9,100,378 ක් විය.

(ඇ) අධ්‍යාපන ව්‍යාපෘතියට අදාළ වැටුප් හා වේතන ලෙස මූලික වැටුප වෙනුවට ඉදිම වැටුප ගිණුම්ගත කිරීම නිසා රු.131,147 කින් වැටුප් හා වේතන වියදම අඩුවෙන්ද, සේවක අර්ථ සාධක අරමුදල් වියදම ලෙස අධිකාරියේ දායකත්වය පමණක් නොව මුළු සේවක අර්ථසාධක අරමුදල් දායකත්වයම දැක්වීම නිසා එකී වියදම රු.131,147 ක් වැඩියෙන්ද මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

1.2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

-----  
පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ලැබිය යුතු ගිණුම්

-----  
අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන තුළ රු.33,000 ක් වූ අධ්‍යාපන ණයද , රු.10,000 ක් වූ තැන්පතුවක්ද , රු.79,948 ක් වූ වෙනත් ලැබිය යුතු ශේෂයන්ද ලෙස වර්ෂයකට අධික කාලයක සිට පෙන්වන නමුත් ඒවා අයකර ගැනීම කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි.

(ආ) ගෙවිය යුතු ගිණුම්

-----  
අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන තුළ ගෙවිය යුතු ගිණුම් ලෙස දැක්වෙන එකතුව රු.536,662 ක් වූ මුදල වර්ෂයකට අධික කාලයක සිට පැවත එන නමුත් එය නිරවුල් කිරීමට අධිකාරිය පියවර ගෙන නොතිබුණි.

1.2.4 හඳුනා නොගත් ශේෂයන්

-----  
සහන ණය ව්‍යාපෘතියට හා අධ්‍යාපන ව්‍යාපෘතියට අදාළව සෘජුවම බැංකුව වෙත කර තිබූ තැන්පතු පිළිවෙලින් රු.33,211 ක් හා රු.146,809 ක් විය.

1.2.5 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

වත්කම් වලට අදාලව දක්වා ඇති පහත සඳහන් ලිපි හා ලේඛන විගණනය සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

- (අ) අධිකාරියේ ව්‍යාපෘතීන්ට අදාල ස්ථාවර වත්කම් ලේඛනයන්
- (ආ) අධිකාරියේ සියළුම බැංකු ගිණුම්, ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම් තැන්පතු වලට අදාල සෘජු ශේෂ සනාථ ලිපි

1.2.6 නීති , රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති , රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරන ලැබේ.

නීති, රීති , රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
-----	-----
<p>(අ) මුදල් රෙගුලාසි</p> <p>-----</p> <p>මු.රෙ.756</p>	<p>අධිකාරිය සතු ස්ථාවර වත්කම් හා තොග වාර්ෂික සමීක්ෂණ මණ්ඩලයක් මගින් සමීක්ෂණය කර නොතිබුණි.</p>
<p>(ආ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ</p> <p>-----</p> <p>2003 ජුනි 02 දිනැති අංක පීර්ඩී 12</p> <p>i. 6.5.1 වගන්තිය</p>	<p>සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>ii. 6.5.3 වගන්තිය</p>	<p>ගිණුම් වර්ෂයක අවසාන වී දින 150 ක් ඇතුළත අධිකාරියේ කටයුතු පිලබඳ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවත් 2000 වර්ෂයේ සිට වාර්ෂික වාර්තා හා මූල්‍ය ප්‍රකාශන පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර නොතිබුණි.</p>

(ඇ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

-----

1990 ඔක්තෝබර් 10 දිනැති අංක  
41/90

2.11 ඡේදය

සෑම මාස 06 කට වරක් වාහනවල ඉන්ධන පරිභෝජනය පිළිබඳව පරීක්ෂා කළ යුතු වුවද අධිකාරියේ වාහන සම්බන්ධව අදාළ පරීක්ෂා කිරීම් චක්‍රලේඛ ප්‍රකාරව සිදුකොට නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

-----

2.1 මූල්‍ය සමාලෝචනය

-----

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව , 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.19,578,342 ක් වූ රජයේ දායකය ගණන් ගැනීමෙන් පසු රු.9,711,073 ක අතිරික්තයක් වූ අතර, ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.24,965,725 ක් වූ රජයේ දායකය ගනන් ගැනීමෙන් පසු රු.17,905,712 ක ඌනතාවයක් විය. මේ අනුව සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රතිඵලයේ රු.27,616,785 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. මේ සඳහා ව්‍යාපෘති මෙහෙයුම් වියදම්, නඩත්තු වියදම් හා මූල්‍ය වියදම් පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබීම බලපා තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

-----

2.2.1 කාර්ය සාධනය

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2008 හා 2009 වර්ෂ සඳහා අධිකාරිය වෙත මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබුණු ප්‍රාග්ධන ප්‍රදාන වලින් රු.15,985,445 ක මුදලක් 2009 දෙසැම්බර් 31 වන විටද උපයෝගී කර ගෙන නොතිබුණු අතර 2010 මැයි මාසයේදී එම මුදලින් රු.10,854,964 ක් භාණ්ඩාගාරය විසින් නැවත ලබාගෙන තිබුණි.

(ආ) ව්‍යාපෘතින්හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 2010 වර්ෂයේදී වෙන් කරන ලද රු.278,616,983 ක මුදලින් රු.70,636,205 ක් එනම් 25% පමණ අදාළ කාර්යයන් සඳහා

යොදවා නොතිබූ අතර නිවාස හා ඉඩම් ව්‍යාපෘතියට වෙන්කළ මුදලින් 57% ක්ද ආබාධිත රණවිරු සුභසාධන හා රණවිරු ගම්මාන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ මුදලින් 49% ක්ද වැය කර නොතිබුණි.

(අූ) අධිකාරියේ සංසඳ, රණවිරු ගම්මාන හා සහන ණය ව්‍යාපෘතීන්ට අදාළ වැඩ සටහන් 04 ක් ක්‍රියාත්මක වී නොතිබුණු අතර ඒ වෙනුවෙන් වෙන්කර තිබූ මුදල රු.16,670,000 ක් විය.

2.2.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) අධිකාරිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව රණවිරුවන් වෙත බෙදාදීම සඳහා කටයුතු කරමින් පවතින ඉඩම් සංඛ්‍යාව 20 ක් වන අතර, සමාලෝචිත වර්ෂය අවසාන වන විට රණවිරුවන් අතර බෙදාදී තිබුණේ ඉඩම් 06 ක් පමණි. තවද අධිකාරිය වෙත පුද්ගලිකව පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඉඩම් 04 ක් පැවති අතර එකී ඉඩම් අදාළ පරිත්‍යාගශීලීන්ගේ අභිමතය පරිදි රණවිරුවන් වෙනුවෙන් ඵලදායී කාර්යයක යෙදවීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

(ආ) අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන රණවිරු ගම්මාන 39 ක් වූ අතර ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාව අනුව පහත අඩුපාඩු නිරීක්ෂණය විය. මෙම අඩුපාඩු සම්බන්ධයෙන් අධිකාරියේ අවධානය යොමුවීම දුර්වල මට්ටමක පැවතුණි.

- i. ගම්මාන 26 කට අදාළව ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් වන ජලය, මංමාවත්, ප්‍රවාහන පහසුකම් හා විදුලිය වැනි අවශ්‍යතාවයන් සම්පූර්ණවී නොතිබුණි.
- ii. ගම්මාන 18 කට අදාළව ගම්මානයන්හි පදිංචිය සඳහා පැමිණ සිටී රණවිරු පවුල් සංඛ්‍යාව පදිංචි කළ හැකි සංඛ්‍යාවට වඩා ඉතා අඩු මට්ටමක පැවතුණි.
- iii. එම ගම්මාන දියුණු කිරීම හා රැක බලා ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් නොතිබුණි.
- iv. රණවිරුවන් හට ලබාදෙන නිවාස බාහිර පාර්ශ්වයන් වෙත කුලියට දීම හෝ විකිණීම සිදුකළ නොහැකි වන පරිදි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

- v. ගම්මානයන්හි ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලබාදීමේ සැලසුම්ගත වැඩ පිලිවෙලක් නොතිබුණි.
- vi. ගම්මානවල වැසියන් ආර්ථික හා මනෝ සමාජීය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා විධිමත් වැඩ පිලිවෙලක් නොතිබුණි.

(ඇ) ඉබ්බාගමුව රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් ස්වයං රැකියා ගැනවීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා 2007 ජුනි 14 දින රු.510,607 ක මුදලක් ජ්‍යෙෂ්ඨ දෙපාර්තමේන්තුව විසින් අධිකාරියට ලබාදී තිබූ අතර ඒ වෙනුවෙන් 2008 මාර්තු 19 දින හා 2009 ජූලි 10 දිනයන්හිදී රු.153,180 බැගින් රු.306,360 ක මුදලක් නිදහස් කර තිබුණි. 2007 වර්ෂයේ සිට මේ දක්වා වර්ෂ 4 ක් පමණ ගතවී ඇතත් අදාළ අරමුණ ඉටුකර දීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

(ඈ) පෙර පාසැල් ගොඩනැගෙමින් ඉදිකිරීම සඳහා කැතිරාව රණවිරු සුභසාධන සමිතිය විසින් 2008 නොවැම්බර් 05 දින රු.499,995 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව එකතුව රු.399,996 ක මුදලක් 2008 දෙසැම්බර් 15 , 2009 මැයි 25 හා 2009 ඔක්තෝබර් 16 දිනයන්හිදී ඒ සඳහා නිදහස් කර තිබුණි. වර්ෂ 02 කට අධික කාලයක් ගතවී තිබුණද අදාළ කාර්යය නිම කිරීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

### 2.2.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) අධිකාරිය විසින් රණවිරු යැපෙන්නන්ට නිකුත් කරනු ලබන හදිසි ආපදා ආධාර හා ණය ආධාරවලට අදාළ වෙක්පත් අප්‍රමාදව ප්‍රතිලාභීන්ට භාර නොදී මාස 2 සිට 6 දක්වා කාලයක් පළාත් නිලධාරීන් භාරයේ රඳවා තබාගෙන දින දීර්ඝ කිරීම නිසා රණවිරු සුභසාධනය විධිමත්ව සිදුනොවන බවක් දක්නට ලැබුණි.

(ආ) අධිකාරියේ නිලධාරීන් වෙත ව්‍යාපෘතීන්හි විවිධ කාර්යයන් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබාදීමේදී එසේ ලබාදිය හැකි උපරිම සීමාවන් පිළිබඳව අධිකාරිය විසින් තීරණය කර නොතිබුණි. එසේම 2010 වර්ෂය තුළ නිලධාරීන් 08 දෙනෙකු විසින් ලබාගෙන තිබූ අත්තිකාරම් මුදල රු.689,921 ක් වූ අතර එයින් රු.131,139 ක මුදලක් ඉතිරිය ලෙස අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇතත් රු.558,782 ක් වූ අදාළ වියදම සනාථ කිරීම සඳහා වූ බිල්පත් ඉදිරිපත් කර නොතිබුණු අතර එකී මුදල නොපියවූ අත්තිකාරම් ලෙස දක්වා තිබුණි. මෙය රාජ්‍ය මුදල් අයටා ලෙස පරිහරණය කිරීමකි.

(ඇ) සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබූ පෙර වර්ෂ ගැලපීම් ගිණුමේ බැර ශේෂය රු.6,100,902 ක් වූ අතර එකී ශේෂය තුළ,

- ඉකුත් වර්ෂයේ ගෙවිය යුතු වියදම් ලෙස වෙන් කරන ලද අධ්‍යාපන, ආබාධිත හා සංසඳ ව්‍යාපෘතිවලට අදාළ පිළිවෙලින් එකතුව රු.200,000 , රු.3,524,247 හා රු.3,204,220 බැගින් වූ වටිනාකම්ද
- ඉකුත් වර්ෂයේ ගෙවිය යුතු ලෙස වැඩිපුර වෙන්කිරීම නිසා එකී ගිණුම්වල ඉතිරි වූ ශේෂයන් වන ආබාධිත හා සංසඳ ව්‍යාපෘතිවලට අදාළ රු.959,000 හා රු.600 ක වටිනාකම්ද ඇතුළත්ව තිබුණි.

ඉහත පරිදි පෙර වර්ෂ ගැලපුම් ගිණුමට සිදුකරන ලද ගැලපීම් වලට අදාළ ජර්නල් සටහන්ද සකස් කර නොතිබුණි. අධිකාරියේ මූල්‍ය පාලනයේ හා සමාලෝචනයේ පවතින දුර්වලතාවයන් නිසා ඉහත පරිදි වැඩි ගැලපීම් ප්‍රමාණයක් සිදුකිරීමට හේතුවී ඇති බව එම ගැලපීම් වල ස්වභාවය අනුව පැහැදිලි විය.

#### 2.2.4 ආර්ථික නොවූ ගණුදෙනු

අධිකාරිය සඳහා 2011 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 5 ක් සඳහා වූ සංයුක්ත සැලැස්මක් සැකසීම සඳහා බාහිර ආයතනයක උපදේශකත්වය හා සම්පත් දායකත්වය ලබාගෙන වැඩිමුඵවක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා රු.521,382 ක වැයක් දරා තිබුණද , එකී සංයුක්ත සැලැස්මද වක්‍රලේඛ ප්‍රකාරව සකසා ගැනීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

#### 2.2.5 සේවක මණ්ඩල කළමනාකරණය

පුරප්පාඩුව පවතින ඉහල තනතුරු සම්පූර්ණ කිරීමට හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුමත කර ගැනීමට අධිකාරිය මෙතෙක් අපොහොසත් වී ඇති අතර ඉහල තනතුරු සඳහා භාවකාලික අනුයුක්ත කිරීම් කර තිබුණි. නීති නිලධාරී හා මනෝ සාමාජික විශේෂඥ යන තනතුරු පිරවීමට 2003 වර්ෂයේ සිටම නොහැකිවී තිබුණි. සේවක හිඟය මත කොන්ත්‍රාත් පදනම මත පුහුණුවන්නන් බඳවාගෙන සේවක හිඟය මගහරවාගෙන තිබූ අතර පොලීසිය හා ත්‍රිවිධ හමුදා වලින්ද අධිකාරිය වෙත සේවකයින් ලබාගෙන තිබුණද ඔවුන් ඵලදායීව අවශ්‍යතාවය පරිදි අනුයුක්ත කර නොතිබුණි.

### 2.2.6 සංයුක්ත සැලැස්ම

-----  
2009-2011 වසර වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබූ නමුත් එය 2003 ජුනි 02 දිනැති හා අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව නොවූ අතර 2010 - 2012 කාලපරිච්ඡේදය සඳහා එය යාවත්කාලීන කිරීමද කර නොතිබුණි.

### 2.2.7 අයවැය ලේඛනමය පාලනය

-----  
ඇස්තමේන්තුගත සහ තථ්‍ය ආදායම හා වියදම අතර සැලකිය යුතු විචලනයන් වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් යොදාගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

### 3. පද්ධති හා පාලන

-----  
විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව අධිකාරියේ සභාපතිවරයා වෙත වරින්වර දැනුවත් කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත.

- (අ) අභ්‍යන්තර විගණනය
- (ආ) ව්‍යාපෘති මෙහෙයවීම
- (ඇ) සේවක මණ්ඩල කළමනාකරණය
- (ඈ) ලේඛන පවත්වාගෙනයාම
- (ඉ) ස්ථාවර වත්කම් පාලනය
- (ඊ) අයවැය පාලනය
- (උ) සාමාන්‍ය පරිපාලනය